



විශාල වැටුප් යෝජනා ක්‍රමය
වයස අවුරුදු 18 - 59 දක්වා

සුඛ ආර්ථිකයේ විශාල වැටුපක්





සුදුසු සැලසුම්
විශාල වැටුප් යෝජනා ක්‍රමය
වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට

නම් කළ ගෙවෙණි
බැර කළ ලකුණි



සහතික ඇමතුම්
0112 88 60 88





ශ්‍රී ලංකා සමාර්ථ ආරක්ෂණ මණ්ඩලය
සමාර්ථ ආරක්ෂණ වයස, අංක 18, රාජකීය පාර, රාජපිටිය.
www.ssb.gov.lk

සාමාජිකත්වය ලබාගත හැකි ස්ථාන

- සමාදේශි සංවර්ධන නිලධාරී / සමාර්ථ සේවා නිලධාරී හා සංවර්ධන නිලධාරී මගින්
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල / දිස්ත්‍රික් කාර්යාල මගින්
- ශ්‍රී ලංකා සමාර්ථ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මගින්
- බලශල්‍ය අලෙවි නියෝජිතයින් මගින්

වාරික මුදල් ගෙවිය හැකි ස්ථාන

- මහජන බැංකුව - සියළුම ශාඛා මගින්
- ලංකා බැංකුව - සියළුම ශාඛා මගින්
- සියළුම තැපෑල කාර්යාල මගින්
- ශ්‍රී ලංකා සමාර්ථ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්
- බලශල්‍ය අලෙවි නියෝජිතයින් මගින්





තොටුගොඩ අදාළ විමසන්න
සහතික ඇමතුම් **0112 88 60 88**

දිවයිනාපත සමාර්ථ ආරක්ෂණ දිස්ත්‍රික් කාර්යාල ජාලය

කොළඹ	076-1404663	බදුල්ල	055-2225614
ගම්පහ	033-2229301	මාතලේ	055-2276345
කළුතර	034-3749961	අනුරාධපුරය	025-2220529
ගාල්ල	091-2226169	පොළොන්නරුව	027-3274700
මාතලේ	041-2229252	අම්පාර	063-2224493
කම්මන්තොට	047-2256010	ත්‍රිකුණාමලය	026-2220053
රත්නපුරය	045-2224220	මඩකලපුව	023-2252715
කෑගල්ල	076-1404664	වවුනියාව	024-2222566
මහනුවර	081-2228387	මන්නාරම	023-2251715
මාතලේ	066-2233455	මුලතිව්	021-2290309
නුවරඑළිය	052-2224931	කිලිනොච්චිය	021-2285061
කුරුමා	037-2221895	කාන්තා	021-2226163
පුත්තලම	032-2266795		

ශ්‍රී ලංකා සමාර්ථ ආරක්ෂණ මණ්ඩලය
සමාර්ථ ආරක්ෂණ වයස, අංක 18, රාජකීය පාර, රාජපිටිය.
www.ssb.gov.lk @ info@ssb.gov.lk ☎ 0112 886585/86



වයස අවුරුදු 18 - 59 ත් අතර රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම් නොමැති සිට වෙනුවෙන් සහකූ 100% ක රාජ්‍ය වගකීම් සහ ආරක්ෂාව සහිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය.

ප්‍රතිලාභ

- 100% රාජ්‍ය වගකීම් හා ආරක්ෂාව.
- වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප.
- සාමාජිකයා විශ්‍රාමයෙන් පසු වයස අවුරුදු 80 සම්පූර්ණ වීමට පෙර මියයෑම හෝ ඔහුට අවුරුදු 80 සම්පූර්ණ වන තෙක් සලකුණට විශ්‍රාම වැටුප හිමිවේ.
- ස්ථිර පූර්ණ අභිලාෂවලට පත් වූ විට වැඩි දීමනා සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප හිමිවේ.
- විශ්‍රාම වැටුප් ලැබීමට පෙර සාමාජිකයා මියයෑම හෝ ඔහුගේ ජීවිතාන්තය දක්වා පාරිභෝගිකයා හිමිවේ හා ගෙවන ලද මුදල පොලී සහිත ආපසු ලැබේ.
- ස්ථිර අර්ධ අභිලාෂවලට පත්වූ විට වයස අවුරුදු 80 සම්පූර්ණ වීමට පෙර මියයෑම හෝ ඔහුගේ ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප හිමිවේ.
- සාමාජිකයා විශ්‍රාම වැටුප් ලැබීමේ සිට අතරතුර සලකුණක් හෝ නම්කරනු ලැබූ අයෙකු නොමැතිව මියයෑමෙන් පසු විශ්‍රාමය නම්කරන්නට ඇති අයට දීමනා මුදල සහ පොලී සහිතව අයෙකුගේ ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප හිමිවේ.

වාරික ගණන් බලන ආකාරය

අවුරුදු 20 ක සහකරුකරු විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා සාමාජිකයා වේ නම්

- රු.10,000 ක විශ්‍රාම වැටුප් වෙනුවෙන් ගෙවනු ලැබූ මාසික වාරික මුදල රු.400 කි.
- රු.25,000 ක විශ්‍රාම වැටුප් වෙනුවෙන් ගෙවනු ලැබූ මාසික වාරික මුදල රු.1,000 කි.

බැංකු පිළිගැනීමේ (අඩු 18-59)
අනුමැත විශ්‍රාම වැටුප් ලැබීමේ ක්‍රමයට අනුකූලව.



වයස අවුරුදු 18 අඩු දරුවන්ගේ, අවුරුදු 60ක් පසු මාසික විශ්‍රාම වැටුප රු.1,000ක් සඳහා වාරික මුදල

අද ඉපදුනු බිළිඳුන්ට පටන් වයස අවුරුදු 18 ට අඩු දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මකයි. තම දෙමව්පියන් හෝ කාරකයන්ගේ භාරකාරත්වය යටතේ වයස අවුරුදු 18 දක්වා ක්‍රියාත්මක වන ආරක්ෂාව සමාර්ථ ආරක්ෂණ හිමිකම් දරුවා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු දරුවා සමත් සුරැකුම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය වෙත මාරුකරනු ලැබේ.

දරුවාගේ වයස	මාසික වාරික මුදල (රු.)	මාසික වාරික සංඛ්‍යාව	වාර්ෂික ගෙවැන්නේ නම් මුදල (රු.)	වාර්ෂික ගෙවැන්නේ නම් මුදල (රු.)	වාර්ෂික ගෙවැන්නේ නම් මුදල (රු.)
0	8	216	96	900	828
1	9	204	108	980	856
2	10	192	120	1,060	860
3	11	180	132	1,150	830
4	12	168	144	1,245	771
5	14	156	168	1,350	834
6	16	144	192	1,460	844
7	18	132	216	1,580	796
8	21	120	252	1,712	808
9	24	108	288	1,854	738
10	28	96	336	2,008	680
11	34	84	408	2,175	681
12	41	72	492	2,355	597
13	51	60	612	2,550	510
14	67	48	804	2,762	454
15	93	36	1,116	2,990	358
16	145	24	1,740	3,240	240
17	303	12	3,510	3,510	126

- ආරක්ෂාව යෝජනා ක්‍රමයට අදාළව ගෙවනු ලබන වාරික, වාර්ෂික හෝ මාසික වාරික මුදල් ගෙවීම් කළ යුතුය.
- රු.3,000/- සිට කැමති ඕනෑම ප්‍රමාණයක විශ්‍රාම වැටුපකට සාමාජිකත්වයේ හැකියාව පවතී.
- වයස අවුරුදු 18 සම්පූර්ණ වන විට හිඟවේ පවතින ශේෂය අනුව විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීම සිදුකරනු ලැබේ.
- අධ්‍යාපන කඩඉම් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අවම විශ්‍රාම වැටුප රු.10,000 කට වැඩි දායකත්වයක් ලබා සිටිය යුතු අතර, අදාළ අධ්‍යාපනික ප්‍රතිලාභය ලැබීමට සම්, හිමිකම් ලබන විටත් ආරම්භ වීමට වර්තමාන පෙර සාමාජිකත්වය ලබා තිබිය යුතුය.

ප්‍රතිලාභ

අධ්‍යාපනික ප්‍රතිලාභ

- 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් සඳහා විශ්‍රාම වැටුපෙන් අඩක්
 - රුපියල් 100,000ක විශ්‍රාම වැටුපක් නම් රුපියල් 50,000ක් හිමිවේ.
- අ.පො.ස (සා/පො) සමත් නම් විශ්‍රාම වැටුපට සමාන මුදලක්
 - රුපියල් 100,000ක විශ්‍රාම වැටුපක් නම් රුපියල් 100,000ක් හිමිවේ.
- විශ්වවිද්‍යාල වරම් හිමිකරුගේ දරුවන් සඳහා විශ්‍රාම වැටුප මෙන් දෙගුණයක්.
 - රුපියල් 100,000ක විශ්‍රාම වැටුපක් නම් රුපියල් 200,000ක් හිමිවේ.

අනෙකුත් ප්‍රතිලාභ

අවුරුදු 18 සිට ලබාගත විශ්‍රාම වැටුප් සඳහා

- වයස අවුරුදු 60ත් පසු ජීවිතාන්තය දක්වා මාසිකව විශ්‍රාම වැටුප
- ස්ථිර අර්ධ අභිලාෂ ප්‍රතිලාභ හිමිකම්
- ස්ථිර පූර්ණ අභිලාෂ විශ්‍රාම වැටුප
- මරණ පාරිභෝගිකයා
- විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියාවක් ලැබීමේ දී, ගෙවූ මුදල පොලී සහිත ආපසු ලබාගැනීමේ හැකියාව.

දිවයිනාපත අනුමැත සුරක්ෂාව වෙනුවෙන් දිය හැකි වටිනාම හිමිකම්





වයස අවුරුදු 60 දී 100%ක රාජ්‍ය වගකීම් සහිත විශ්‍රාම වැටුපක්

වයස අවුරුදු 0-18 ත් අතර දරුවන්ගේ දරුණු වූ සුදුසු සැලසුම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය